

මහා සතිපටියාන සූත්‍රය දීස නිකායේ දහනව වැනි සූත්‍රය ලෙසටත් සතිපටියාන සූත්‍රය මත්කීම නිකායේ මූල පෘෂ්ණාසකයේ දසවැනි සූත්‍රය ලෙසටත් සූත්‍ර දෙකක් දක්නට ඇත. මේ අමතරව සංයුත්ත නිකායේ මහාවග්ගයේ සතිපටියාන සංයුත්තයේ එන සූත්‍රය දහයක ම සතර සතිපටියානය පිළිබඳ ව සඳහන් වේ. සංයුත්ත නිකායේ තවත් සූත්‍ර ගණනාවක ද සතර සතිපටියානය පිළිබඳ ව කරුණු ඇතුළත් වේ.

මහා සතිපටියාන සූත්‍රය ඉතා දීර්ඝ දේශනාවක් බැවින් එය දීස නිකායට ඇතුළත්ව ඇත. මත්කීම නිකායේ ඇත්තේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයකි. ධමමානු පස්සනා සතිපටියානයේ සවිව්පලිබය යටතේ ඇතුළත් වන වතුරුරුය සත්‍ය පිළිබඳ කොටස ඉතා දීර්ඝ ලෙස; සවිස්තරාත්මකව සහ ප්‍රහේද සහිතව දීස නිකායට ඇතුළත් ව ඇත. මත්කීම නිකායේ එම කොටස ඉතා සංක්ෂේපයෙන්, හැඳින්වීමක් ලෙසට ඇතුළත් ව ඇත. ඒ හැර අනෙකුත් සියලුම කරුණු සූත්‍ර දෙකක්ද ම සමානව පවතී.

බුදුහම මෙහි ප්‍රධාන හාවනාක්ම දෙකක් ලෙස සම්පූර්ණවනාව සහ විපස්සනා හාවනාව දක්වා තිබේ. මේ හාවනා කුම දෙකම සඳහා උපයෝගීවන සූත්‍රයක් ලෙස සතිපටියාන සූත්‍රය හැඳින්විය හැකිය. හාවනාවට අදාළ වැදගත්ම සූත්‍රයක් ලෙසටත්; බොද්ධයන්ගේ ගොරවයට පාත්‍ර වූ සූත්‍රයක් ලෙසටත් මෙය අනෙකුත් සූත්‍ර අතර ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. ලෝකයේ ඇතැම් බොද්ධ රටවල මේ සූත්‍රය ඇසුරෙන් ගොඩනගා ගත් හාවනා සම්පූද්‍යන් ද දක්නට ලැබේ. බුරුම රටේ මහැන සයාඛ්‍ය හිමියන්ගේ හාවනා කුමය ඒ සඳහා එක් උදුහරණයක් පමණි.

බුදුරජාණන් වහන්සේ මේ සතිපටියාන සූත්‍රය දේශනා කිරීමෙන් අපේක්ෂා කළේ කුමක් ද යන්න අප පළමුව වටහා ගත යුතුය. කරුරට කම්මාස්සදම්ම නම් නියමි ගමෙදී කළ මේ දේශනාවේ ඇතුළත් පහත දක්වෙන පාය එම අපේක්ෂාවන් පැහැදිලි කරන්නකි.

“එකායනා අයං හික්බවෙ මගො සත්‍යානං විසුද්ධියා සොකපරිද්‍යවානං
සමතික්බාය; දුක්බදාමනසානං අත්‍යාගමාය ඇයස්ස අධිගමාය; තිබානසස
සව්චිකිරියාය යදිදං වත්‍යාරෝ සතිපටියානා”

සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිසත්; සේක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිසත්; දක් දෙමිනස් සන්සිදුවීම පිණිසත්; ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයේ අධිගමය පිණිසත්; වාණසංඛ්‍යාත තාශ්ණාවෙන් නික්මීම පිණිසත් එකම මග මේ සතර සතිපටියාන හාවනා ලෙස දැක්වේ. නිර්වාණාවබෝධය සඳහා එම මග හැර වෙනත් මගක් නැත. ඒ නිසා සතර සතිපටියාන හාවනා පිළිබඳ ව ප්‍රමාණවත් අවබෝධයක් ගිහි පැවිදි සෑම කෙනෙකුම ලබාගෙන තිබිය යුතු ය. එය බොද්ධයාගේ උතුම් පරමාර්ථය වූ නිවන අවබෝධයට හේතුවන බැවිනි. සතර

සතිපටියානය යනු කවරක්ද? යන ප්‍රශ්නයට දැඟ පිළිතුර පහත දැක්වෙන සූත්‍ර පාඨයේ අන්තර්ගත වේ.

1. ඉඩ හිකුවලේ හිකුව කායේ කායානුපසසි විහරති ආකාපි සමපරානො සතිමා විනෝය ලොකේ අහිජකා දෙළඹනසසෂ.
2. වේදනාසූ වේදනානුපසසි විහරති ආකාපි සමපරානො සතිමා විනෝය ලොකේ අහිජකා දෙළඹනසසෂ.
3. විතෙන විත්තානුපසසි විහරති. ආකාපි සමපරානො සතිමා විනෝය ලොකේ අහිජකා දෙළඹනසසෂ.
4. ධමෙමසූ ධමෙමානුපසසි විහරති ආකාපි සමපරානො සතිමා විනෝය ලොකේ අහිජකා දෙළඹනසසෂ.

එම පාඨය අනුව කායානුපසස්සනා, වේදනානුපසස්සනා, විත්තානුපසස්සනා, ධමෙමානුපසස්සනා යනුවෙන් සතර සතිපටියානය නම් කෙරේ. “සති” යනු සිහියයි. “පටියාන” යනු මතාකාට පිහිටුවීමයි. අනුපසස්සනා යනු “අනුව සුවිශේෂ ලෙස බැලීමයි”. කයෙහි සිහිය මතාකාට පිහිටුවා කය අනුව සුවිශේෂීව සහ සතියෙන් යුක්තව බැලීම ලෙස එය දැක්විය හැකි ය. එසේ සිහිය පිහිටුවිය යුතු ස්ථාන හතර සතිපටියාන සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේ ය.

1. කය හෙවත් සිරුර (රුපකාය) පිළිබඳ ව සිහිය පිහිටුවා මෙනෙහි කිරීම.
2. වින්දන හෙවත් වේදනා පිළිබඳ ව සිහිය පිහිටුවා මෙනෙහි කිරීම.
3. සිතේ ඇතිවන විවිධ සිතුවිල පිළිබඳ ව සිහිය පිහිටුවා මෙනෙහි කිරීම.
4. සිතට තැගෙන විවිධ ධර්මනා පිළිබඳ ව සිහිය පිහිටුවා මෙනෙහි කිරීම.

මේ සතර පිළිබඳ ව මෙනෙහි කිරීමේ යෙදෙන යෝගාවවරයා තුළ තිබිය යුතු ලක්ෂණ තුනක් ඉහත කි පාඨයේ අත්‍යුත් ය. ආකාපි හෙවත් කෙලෙස් තවන දැඩි වීරය; එයින් පළමුවැන්නයි. සම්මා වායාම යනුවෙන් දැක්වෙන්නේ ද මේ කෙලෙස් තවන වීරයයේ ආකාර සතරති. එම පාඨයේම එන සම්පරානොයි යනු නුවණීන් යුක්ත බවයි. එය දෙවැනි ලක්ෂණයයි. සතිමා යනු සිහිය ඇත්තායි. (සති මා) මේ ලක්ෂණ තුන සතර සතිපටියානයේ සිත පිහිටුවීමට අවශ්‍ය ම අංගවේ. එහි ර්ලග එලය වන්නේ මම ය මාගේ ය යන ආත්ම දාශ්ටිගතිකත්වය තිසා ප්‍රද්‍රේග්‍රයා තුළ ඇතිවන අභිජකා ව හෙවත් දැඩි ලෝහය සහ දේශීල්නසස්ස ස්වභාවය ප්‍රතින් වීමයි.

සතර සතිපටියාන භාවනාව වැඩිම තිසා ප්‍රද්‍රේග්‍රයා තුළ ගොඩ තැගෙන දැක්ම වන්නේ “යමක් අතිතා ද එය දුක් සහගත ය; යමක් දුක් සහගත ද එය අනාත්ම ය; යමක් අනාත්ම ද එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ; යන්නයි. (යදිනිවිච්ච තං දුක්බං ය දුක්බං තදනත්තා යදනත්තා නොත්තා නොත්තා මම; නොසේහමස්මී; නොසේමේ අත්තා)” මේ දරුණය ලෝකේත්තර ප්‍රයුව ලබා ගැනීමට අත්‍යවශ්‍යවේ. ඒ සඳහා සතර සතිපටියානය විද්‍රේශනා භාවනා වශයෙන් වැඩිය යුතු ය.

සතර සතිපටියානයේ හාවනා අරමුණු (කර්මස්ථාන) සංඛ්‍යාව පිළිබඳ සටහන.

සතිපටියානය	හාවනා කම්මහන් සංඛ්‍යාව
කායානුපස්සනාව (හාවනා අරමුණු 14)	1. ආනාපාන පබිඛය 2. ඉරියාපථ පබිඛය 3. වතුසම්පත්ක්දු පබිඛය 4. පරික්ෂාල මනසිකාර පබිඛය 5. දාතු මනසිකාර පබිඛය 6. නවසීවෙික පබිඛය (නවසීවෙික පබිඛයේ හාවනා අරමුණු - (6-14) නවයකි.
වේදනානුපස්සනාව (හාවනා අරමුණු 01)	15. සූඛ, දුක්ඛ උපේක්ඛා, සාමිස සූඛ, සාමිස දුක්ඛ, සාමිස උපේක්ඛා; තිරාමිස දුක්ඛ, තිරාමිස සූඛ, තිරාමිස උපේක්ඛා
විත්තානුපස්සනාව (හාවනා අරමුණු 01)	16. සරාග-විරාග; සදෙස-විතදෙස; සමෝහ-විතමෝහ සංඩිත්ත-වික්ඩිත්ත; මහ්ගත-අමහ්ගත; සලත්තර-අනුත්තර; සාමාහිත-අසාමාහිත; විමුක්ත-අවිමුක්ත
ධම්මානුපස්සනාව (හාවනා අරමුණු 05)	17. නීවරණ පබිඛය 18. බන්ධ පබිඛය 20. බොත්කිංග පබිඛය 19. ආයතන පබිඛය 21. වතුසවිව පබිඛය

එම සටහනට අනුව කායානුපස්සනා සතිපටියානයට අදාළ වන්නාවූ කර්මස්ථාන තුදුසකි. කාය ලෙස සලකන රුප සමුහය සත්ව පුද්ගල ආත්ම යැයි ගෙන අයෝනිසේ මනසිකාරයෙන් හෙවත් නුතුවෙන් බැලීමෙන් නිතා සූඛ සූඛ ආත්ම වශයෙන් දැකීමෙන් මනස තුළ කෙළෙස් නැගී සිටී. යොනිසේ මනසිකාරයෙන් අනිත්ත අසුහ දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමෙන් එය වලක්වා ගත යුතු ය. ඒ සඳහා ඉහත දැක්වූ තුදුස් ආකාර වූ හාවනා අරමුණු උපයෝගී කර ගනිමින් සමඟ විපස්සනා හාවනා වැඩිම කළ යුතු ය.

වේදනානු පස්සනාව ද එක් හාවනා ඇරමුණකි. එම අරමුණ නුවෙන් මෙනෙහි කිරීමේ දී මූලික වශයෙන් ඇතිවන තුන් වැදුරුම් වේදනාව හා තැවත දස ආකාරයකින් අනිත්තයැදි වශයෙන් බලන්නාවූ විපස්සනා සූඛයෙන් යුත්ත වූ සිහිය වේදනානුපස්සනා සතිපටියානයයි.

විත්තානුපස්සනාව කවත් හාවනා අරමුණකි. සරාග විත්තාදි වශයෙන් සොලාස් ආකාරයකින් සිතේ ස්වභාවය නුවෙන් සලකා බලන්නා වූ සූඛයෙන් යුත්ත වූ සිහිය විත්තානුපස්සනා සතිපටියානයයි.

ධම්මානුපස්සනාව හාවනා අරමුණු පහකින් යුත්ත ය. නීවරණ, බන්ධ, ආයතන ධර්ම ස්වර්ග මෝක්ෂයට බාධක වන ආකාරයන් බොත්කිංග සහ සවිව යන ධර්මයන් නීවනට උපකාර වන ආකාරයන් සලකා බලමින් සිහිය පිහිටුවා ගැනීම දම්මානුපස්සනා සතිපටියානයයි.

සතර සතිපටියාන භාවනාවට අයත් කරමස්ථාන හෙවත් භාවනා අරමුණ එක්විස්ස සමඟ භාවනා භා විපස්සනා භාවනා යන වර්ග දෙක සඳහා ම යොදුගත හැකි ය. එම අරමුණ සම්මුති සත්‍ය තුළ පමණක් දැකීමින් ඒවායේ පවත්නා ස්වභාවයන් පිළිබඳව පමණක් සිත යොමුකරමින් සිත සමාධිගත කිරීම සමථයට අයත් වේ. එම කරමස්ථානවල ඇතිවීම නැතිවීම බලමින්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමින්; උපාදන නොකර ගතිමින් එම ධර්මතා පරමාර්ථ ධර්ම පමණක් ලෙස වටහා ගැනීම තුළින් සූජාය වර්ධනය කිරීම විපස්සනාවට අයත්වේ.

කායානුපස්සනා සතිපටියානය

කාය නම් ගැරිරයයි. පිළිකුල් සහගත වූ කෙසේ, ලොම්, නිය, දත් ආදි කොට්ඨාසයන් ද වක්‍රි රෝග, සෝත රෝග ආදි සියගණන් රෝගයන්ට ද උත්පත්ති ස්ථානවන බැවින් මේ ගැරිරය කාය නම් වේ. එම කය අනුව නුවණීන් බැලීම කායානුපස්සනාවයි. කයේ ස්වභාවය භා ක්‍රියාකාරීත්වය විපස්සනා සූජායෙන් බලන්නේ කෙසේ ද යන්න සතිපටියාන සූජායෙන් පැහැදිලි කෙරේ. ඒ සඳහා කායානුපස්සනාව කොටස් හයක් ලෙසටත්, කරමස්ථාන තුදුසක් ලෙසටත් දක්වා ඇත. මෙහි 'පබ්ල' යනු පුරුෂ යන අදහස දෙයි.

01. ආනාජාන පබ්ලය

පියවර හතරකින් යුක්තව නුස්ම ඉහළට ගැනීම භා පහළට හෙළීම පිළිබඳ ව භාවනා අරමුණක් වශයෙන් මෙනෙහි කිරීම.

02. ඉරියාපථ පබ්ලය

පුද්ගලයා විසින් නිතර සිදුකරන විවිධ ඉරියවි පිළිබඳ ව භාවනා අරමුණක් වශයෙන් මෙනෙහි කිරීම.

03. සම්පර්ක්‍යුණුපත්‍රය

සියලු කටයුතුවලදී සාත්‍යික සම්පර්ක්‍යුණුය; (එවා අර්ථවත් ද) සප්පාය සම්පර්ක්‍යුණුය; (එවා තමාට ගැලීමේ ද) ගෝවර සම්පර්ක්‍යුණුය; (තමන්ගේ කමටහන හේ මහණකමට අදාළ ද) අසම්මෙළේ සම්පර්ක්‍යුණුය; (මුලාවකින් තොරව කෙරෙන්නේ ද) යන සතරාකාර නුවණීන් මෙනෙහි කිරීම.

04. පටික්කුලමනසිකාර පබ්ලය

ගැරිරය තුළ ඇති දෙනිස් කුණප කොට්ඨාසයන් ගේ පිළිකුල් බව නුවණීන් මෙනෙහි කිරීම.

05. ධාතු මනසිකාර පබ්ලය

ගැරිරය තුළ ඇති විසි වැදැරුම් පයිචිඩාතුන් ද දෙලොස් වැදැරුම් ආපෝඩාතුන් ද, සතර වැදැරුම් තේපෝ ධාතුන් ද, සය වැදැරුම් වායෝ ධාතුන් ද පිළිබඳ ව නුවණීන් මෙනෙහි කිරීම.

06. නවසීවේක පබ්ලය

මළ මොහොතේ සිට අවස්ථා නවයක දී මෙත ගැරිරයේ ඇතිවන පිළිකුල් සහගත බව මෙනෙහි කිරීම පිළිබඳ කරමස්ථාන නවය.

මෙම ක්‍රුස් ආකාර වූ කර්මස්ථාන විපස්සනා භාවනාවකට යොදු ගැනීමේ දී පියවර නවයක් අනුව තුවක්න් මෙනෙහි කළ යුතු ය.

1. ඉති අජකිතතං වා කායේ කායානුපසසී විහරති.
2. බහිදා වා කායේ කායානුපසසී විහරති.
3. අජකිතත බහිදා වා කායේ කායානුපසසී විහරති.
4. සමුද්‍යධමමානුපසසී වා කායසම් විහරති.
5. වයධමමානුපසසී වා කායසම් විහරති.
6. සමුද්‍යධමමානුපසසී වා කායසම් විහරති.
7. අත්‍යා කායාති වා පනසස සති පවතුවටිනා නොති යාවදෙව ශ්‍යාණමතතාය පතිස්සනිමතතාය.
8. අතිසසිනා ව විහරති.
9. න ව කිංචි ලොකේ උපාදියති.

මෙම පියවර නවය විසි එක් වැදැරුම් කර්මස්ථානයන් සමග ම පොදුවේ යොදාගැනේ. එම නිසා එම භාවනා අරමුණු විපස්සනා වශයෙන් මෙනෙහි කිරීමේ දී මෙ නව වැදැරුම් ත්‍යාය අනුව ගෙපා ගත යුතු ය. මෙහි සරල සිංහල අර්ථය මෙසේ දැක්වේ හැකි ය.

1. තමාගේ කය, කය ලෙස මෙනෙහි කරමින් වාසය කරයි.
2. අනුන්ගේ කය, කය ලෙස මෙනෙහි කරමින් වාසය කරයි.
3. තමන්ගේ සහ අනුන්ගේ කය, කය ලෙස මෙනෙහි කරමින් වාසය කරයි.
4. කයෙහි ඇතිවිමේ ස්වභාවය මෙනෙහි කරමින් වාසය කරයි.
5. කයෙහි නැතිවිමේ ස්වභාවය මෙනෙහි කරමින් වාසය කරයි.
6. වරෙක කයෙහි ඇතිවිමේ ස්වභාවය ද වරෙක නැතිවිමේ ස්වභාවය ද මෙනෙහි කරමින් වාසය කරයි.
7. තමාට ආශ්‍යාස ප්‍රශ්නාස කය ඇත්තේ ය, සත්ත්ව පුද්ගල ආදි කිසිවක් නැත්තේ යැයි සිහි ඇතිව සිටී. ඒ සිහිය ශ්‍යාණයේ හා සතියේ වර්ධනය පිණිස පවතී.
8. තණ්හා මාන දිවියී වශයෙන් කිසිවක් නොගෙන නොඅැලී වාසය කරයි.
9. සත්ත්ව ලෝකයෙහි රුපාදි කිසිවක් ආත්මාදි වශයෙන් ගැනීමක් නොකරයි.

වේදනානුපස්සනා සතිපට්චාතය

වේදනා හෙවත් වින්දනයන් තෙවැදැරුම් ලෙස සතිපට්චාත සූත්‍රයේ දැක්වේ. සතුට දනවන වින්දන සුබ වේදනා වශයෙන් ද; අසතුට දනවන වින්දන දුක්ඛවේදනා වශයෙන් ද මධ්‍යස්ථාන වින්දන උපේක්ඛා වේදනා වශයෙන් ද ඒවා නම් කෙරේ. මෙම මූලික වේදනා තුන තුදු වේදනා වශයෙන් ද භෞතික වස්තුන් හා සම්පත් මූල් වීමෙන් ඇතිවන තණ්හාව අනුව ගිය වේදනාව ආමිස වේදනා වශයෙන් ද අධ්‍යාත්මික කටයුතු මූල් වීමෙන් නිරාමිස වේදනා වශයෙන් ද මෙනෙහි කෙරේ. ඒ අනුව වේදනා සතිපට්චාතය නව වැදැරුම් වේ. එම වේදනා නවය මෙසේ දැක්වේ.

- | | |
|------------------------|---|
| 1. සුඩ වෙදනා | - සුඩ පහසු කායික මානසික වෙදනා |
| 2. දුක්ඛ වෙදනා | - දුක් සහගත කායික මානසික වෙදනා |
| 3. උපකාං වෙදනා | - විශේෂ සුවයක් හෝ දුකක් තැති මැදහත් වෙදනා |
| 4. සාමිස සුඩ වෙදනා | - පස්කම් ගුණ ඇසුරෙන් වන සුඩ වෙදනා |
| 5. සාමිස දුක්ඛ වෙදනා | - පස්කම් ගුණ ඇසුරෙන් වන දුක්ඛ වෙදනා |
| 6. සාමිස උපකාං වෙදනා | - පස්කම් ගුණ ඇසුරෙන් වන මධ්‍යස්ථා වෙදනා |
| 7. නිරාමිස සුඩ වෙදනා | - කාමයන්ගෙන් වෙන්වීමෙන් වන සුඩ වෙදනා |
| 8. නිරාමිස දුක්ඛ වෙදනා | - කාමයන්ගෙන් වෙන්වීම සමග වන දුක්ඛ වෙදනා |
| 9. නිරාමිස උපකාං වෙදනා | - කාමයන්ගෙන් වෙන්වීම සමග වන මැදහත් වෙදනා |

මෙම වෙදනා අවස්ථා සහ ඒවායේ ස්වභාවය අනුව මෙනෙහි කිරීමෙන් සාමාධිය වැඩි. කායානු පස්සනා සතිපටියානයට අදාළව දක් වූ නව වැදැරුම් විපස්සනා හාවනා ක්‍රමය අනුව වෙදනාව තුවණීන් මෙනෙහි කිරීමෙන් ලෝකෝත්තර ප්‍රයුව කරා ලගාවිය හැකි ය.

විත්තානුපස්සනා සතිපටියානය

උපතින් ප්‍රහාස්වර වූ (පිරිසිදු) සිත සමාජය සමග කටයුතු කිරීමේ දී තන්හා මාන දිවිධී වශයෙන් කෙලෙස් ඇතුළු වීම නිසා කිළිටි වේ. සිතේ ඇතිවන එම ස්වභාවයන් හා ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ව තුවණීන් අනුපස්සනා කිරීම හෙත් මෙනෙහි කිරීම විත්තානු පස්සනාවයි. සිත එසේ අනුපස්සනා කළ යුතු ආකාර දහසයක් සතිපටියාන සූත්‍රයේ ඇතුළත් ව ඇතා.

1. සරාගං වා විතතං සරාගං විතතනති පජානාති
රාග සහිත වූ සිත රාග සහිත වූ සිත යයි දැනගනී.
2. විතරාගං වා විතතං විතරාගං විතතනති පජානාති
රාගයෙන් තොර වූ සිත රාගයෙන් තොර වූ සිත යයි දැනගනී.
3. සදෙසං වා විතතං සදෙසං විතතනති පජානාති
ද්වේශ සහිත වූ සිත ද්වේශ සහිත වූ සිත යයි දැනගනී.
4. විතදෙසං වා විතතං විතදෙසං විතතනති පජානාති
ද්වේශ රහිත වූ සිත ද්වේශ රහිත වූ සිත යයි දැනගනී.
5. සමොහං වා විතතං සමොහං විතතනති පජානාති
මෝහ සහිත වූ සිත මෝහ සහිත වූ සිත යයි දැනගනී.
6. විතමොහං වා විතතං විතමොහං විතතනති පජානාති
මෝහ රහිත වූ සිත මෝහ රහිත වූ සිත යයි දැනගනී.
7. සංඩිතතං වා විතතං සංඩිතතං විතතනති පජානාති
රීනම්ද්ධයෙන් හැකුලුණා වූ සිත හැකුලුණු සිත යයි දැනගනී.
8. වික්නිතතං වා විතතං වික්නිතතං විතතනති පජානාති
රද්ධිවිවයෙන් වික්ෂීපේත (විසුරුණු) සිත විසුරුණු සිත යයි දැනගනී.

9. මහගෙතං වා විතතං මහගෙතං විතතනති පර්‍යානාති
රුපා'රුපාවවර මහගේගත සිත මහගේගත සිත යයි දැනගතී.
10. අමහගෙතං වා විතතං අමහගෙතං විතතනති පර්‍යානාති
කාමාවවර වූ අමහගේගත සිත අමහගේගත සිත යයි දැනගතී.
11. සලතතරං වා විතතං සලතතර විතතනති පර්‍යානාති
සලතතර හෙවත් කාමාවවර සිත සලතතර සිත යයි දැනගතී.
12. අනුතතරං වා විතතං අනුතතර විතතනති පර්‍යානාති
අනුතතර හෙවත් රුපා'රුපාවවර සිත අනුතතර සිත යයි දැනගතී.
13. සමාහිතං වා විතතං සමාහිත විතතනති පර්‍යානාති
උපවාර අර්පණා සමාධින්ගෙන් යුත් සිත සමාහිත සිත යයි දැනගතී.
14. අසමාහිතං වා විතතං අසමාහිත විතතනති පර්‍යානාති
උපවාර අර්පණා සමාධි රහිත සිත අසමාහිත සිත යයි දැනගතී.
15. විමුතතං වා විතතං විමුතතං විතතනති පර්‍යානාති
තදුඩිග විෂේකම්හන වගයෙන් විමුක්ත සිත විමුක්ත සිත යයි දැනගතී.
16. අවිමුතතං වා විතතං අවිමුතතං විතතනති පර්‍යානාති
තදුඩිග විෂේකම්හන විමුක්තියෙන් තොර සිත අවිමුක්ත සිත යයි දැනගතී.

මෙ සිත්වල පවත්නා ස්වභාවය ඒ අයුරින් ම තුවණීන් මෙනෙහි කරමින් සමඟ භාවනාව වැඩිය හැකි ය. කායාතුපස්සනා සතිපට්චානයේ දැක්වූ නව වැදැරුම් විපස්සනා කුමා අනුව මෙ සිතේ අවස්ථා දහසය තුවණීන් මෙනෙහි කිරීම විපස්සනා ක්‍රියාව හෝතු වේ.

ඩමමාතුපස්සනා සතිපට්චානය

ඩමමාතුපස්සනා සතිපට්චානය ප්‍රධාන කොටස් පහකට බෙදේ. එනම්,

01. නිවරණ පරිගෙහ
02. බනධ පරිගෙහ
03. ආයතන පරිගෙහ
04. බොජ්ඩඩිග පරිගෙහ
05. සවව පරිගෙහ යනුවෙනි.

මෙහිදී ඩමම යන වවනයෙන් ස්වභාවය හැගවේ. නිවරණයන්ගේ ස්වභාවය විමසා බලා දැනගැනීම නිවරණ පරිගෙහ නම් වේ. ස්කන්ධයන්ගේ ස්වභාවය විමසා බලා දැන ගැනීම බනධ පරිගෙහ නම් වේ. ආයතනයන්ගේ ස්වභාවය විමසා බලා දැනගැනීම ආයතන පරිගෙහ නම්. බොජ්ඩඩිගයන්ගේ ස්වභාවය විමසා බලා දැන ගැනීම බොජ්ඩඩිග පරිගෙහ නම්. ආරය සත්‍යයන්ගේ ස්වභාවය විමසා බලා දැනගැනීම සවව පරිගෙහ නම් වේ.

නීවරණ පරිග්‍රහය (නීවරණ විමර්ශනය)

ස්වරුග මොක්ෂයට බාධක ධර්මයේ නීවරණ නම් වෙති. කාමච්චන්ද, ව්‍යාපාද, උනමිද්ධ, උද්ධව්‍යක්ෂව්‍ය, විවිකිව්‍යා යයි එබඳ නීවරණ පසෙකි.

එය වැඩිමේ කුම පසෙකි.

01. සිතෙහි නීවරණයක් ඇති වූ විට තමාගේ සිතෙහි මේ නීවරණය ඇතැයි දැන ගැනීම.
02. සිතෙහි යම් නීවරණයක් නැති කළේහි මාගේ සිතෙහි මේ නීවරණය නැතැයි දැන ගැනීම.
03. නූපන්නා වූ යම් නීවරණයක් උපදින්නේ මෙසේ යයි දැන ගැනීම.
04. උපන්නා වූ යම් නීවරණයක ප්‍රහාණය සිදු වන්නේ මෙසේ යයි දැන ගැනීම.
05. නැති වූ යම් නීවරණයක් වේ නම් එය නැවත නූපදින්නේ කෙසේදියි දැන ගැනීම.

බනු පරිග්‍රහය (ස්කන් විමර්ශනය)

1. රුපස්කන්ධය
2. වේදනාස්කන්ධය
3. සංඝාස්කන්ධය
4. සංස්කාරස්කන්ධය
5. විජානස්කන්ධය

යන මෙවා පස්දුවස්කන්ධ නම් වේ.

ඉරිරය හා සම්බන්ධ වූ සිත ආදී හේතු නිසා වෙනස් බවට පත්වන සියල්ල රුපස්කන්ධය යයි කියනු ලැබේ. වේදනා, සක්ෂේක්දා, සංඝාර යන ස්කන්ධය තුන වෙතසිකයි. යමක් වේද ගැනීමේ ලක්ෂණය ඇති සියලු වෙතසික වේදනාස්කන්ධ නම්. යමක් හඳුනා ගැනීමේ ලක්ෂණ ඇති සියලු වෙතසික සංඝාස්කන්ධ නම්. යමක් අහිසංස්කරණය වන (යස්වන) ස්වභාව ඇති (ප්‍රක්ෂේක්ද - අප්‍රක්ෂේක්ද - ආනෙක්ජ්ප - අහිසංකාර වශයෙන් වූ) සියලු වෙතසික සංස්කාරස්කන්ධ නම්. යමක් දනැනිමේ ලක්ෂණය ඇති වීත්තය වික්ෂේක්දණස්කන්ධයයි. වීත්තය වූ වික්ෂේක්දණස්කන්ධය හඳුනාගත් කළේහි වෙතසික වූ වේදනා ආදී ස්කන්ධ තුන පහසුවෙන් දැනගත හැකිය ය. වීත්ත හා වෙතසික එකට ම උපදින එකටර තිරුද්ධ වන එක ම අරමුණක් ගන්නා එක ම වක්බු ආදී වස්තුවක ම පවතින ධර්මතාවන් වන බැවිති.

මෙහිදී කායානූපස්සනාවෙන් රුපස්කන්ධය කියන ලදී. වේදනානූපස්සනාවෙන් වේදනා ස්කන්ධය කියන ලදී. වීත්තානූපස්සනාවෙන් වික්ෂේක්දණස්කන්ධය කියන ලදී. ධම්මානූපස්සනාවෙන් සංඝා, සංස්කාර, ස්කන්ධ කියන ලදී. මෙසේ ස්කන්ධයන් පිළිබඳ ස්වභාවය විමසා බැලීම ධම්මානූපස්සනාවේ බන්ධපබිය හෙවත් ස්කන්ධ පරිවිණ්දයයි.

ආයතන පරිග්‍රහය (ආයතන විමර්ශණය)

ස්වකීය ස්වකීය කාර්යයන්හි ආයතනය - ප්‍රයත්නය කරන්නේ හෙවත් යෙදෙන්නේ ආයතනයේ ය. ඒ අනුව යමක් කරන කොට ගෙන විත්ත වෙතසික ධර්මයන් ස්වකීය කාර්යයන්හි යෙදීම කෙරේ ද ඒවා ආයතන නම්.

ආයතන දැනුම්පකි.

01. ආධ්‍යාත්මික ආයතන 06

වක්බායතන (අැස), සෞතායතන (කණ), සාණායතන (නාසය), ජ්ව්‍යායතන (දිව), කායායතන (කය), මනායතන (සිත) යනුවෙනි. මෙහිදී වක්ෂූප්‍රසාද ආදි ප්‍රසාද රුප ආයතන වශයෙන් ගැනෙන බව සැලකිය යුතු ය.

02. බාහිර ආයතන 06

රුපායතන (රුපය), සද්ධායතන (ගබිදය), ගණායතන (ගණය), රසායතන (රස), එංවියල්බායතන (ස්ප්‍රෝට්ට්ව්‍ය), ධම්මායතන (ධරම) මෙහි ධම්මායතන යනුවෙන් අදහස් කරන ලද්දේ වෙතසික පනස් දෙකත්, සුඩුමරුප දහසයත්, නිරවාණයත් යන මේ ධරම හැට තවය (69) යි. මෙසේ ආයතන පිළිබඳ ස්වභාවය විමසා බැඳීම ධම්මානුපස්සනාවේ ආයතන පත්‍රයයි.

බොජක්ම් පරිග්‍රහය (බොජාංග විමර්ශණය)

සත්‍යාචනාව බොජ්ඩය කරන සත්ත්වයන් තුළ ඇතිවියයුතු අංග බොජ්ඩාංග නම් වේ. එබදු වූ සත්‍යාචනාව බොජ්ඩයට උපකාරක ධරම සතකි.

1. සති සම්බොජ්ඩාංගය
2. ධම්මාවිවය සම්බොජ්ඩාංගය
3. විරිය සම්බොජ්ඩාංගය
4. පිති සම්බොජ්ඩාංගය
5. පස්සද්ධී සම්බොජ්ඩාංගය
6. සමාධි සම්බොජ්ඩාංගය
7. උපෙක්ඩා සම්බොජ්ඩාංගය

මෙහි සතිය නම් හොඳ සිහිය යි. එම සිහියෙන් ධරමය අධර්මය මේ යැයි වෙන්කොට දැනගැනීම ධරම විවයයි. එසේ වෙන් වශයෙන් දැනගත් ධරමය වඩා ගැනීමටත්, අධර්මය බැහැර කර ගැනීමටත් සිත්හි ඇති නොප්‍රාඛ්‍යස්ථාන උත්සාහය විරෝධයි. ඒ විරෝධය හේතුවෙන් සිතෙහි අධර්මය පිරිහි ධරමය වැඩ්ඟන විට ඇතිවන සෞම්නස ප්‍රිතියයි. ඒ ප්‍රිතිය හේතුකොට ගෙන සිත කය දෙකෙහි ම ඇතිවන නොගිලන් සැහැල්ල පස්සද්ධීයයි. එසේ කය-සිත දෙකෙහි සැහැල්ල බව හේතුකොට ගෙන යහපත් කුසල් අරමුණක සිත

ඒකගව නැවතීම සමාධියයි. ඒ සමාධිය දියුණුව වූ කල්හි වේදනාවන්ගේ නිසරු බව වැටහි සැප-දුක් දෙකෙහි කම්පා නොවන මැදහත් ගතිය උපේක්ෂාවයි. මෙසේ මේ බොජ්කුංග සත එකකට එකක් සම්බන්ධව ඇති අයුරු සැලකිය යුතු ය. මෙසේ බෝධ්‍යංග ධර්ම නිර්වාණාවබෝධයට උපකාරක ධර්ම බව වටහා ගෙන පුරුෂ කිරීම ධම්මානුස්සතියේ බොජ්කුංග ප්‍රතිඵලයන් අපේක්ෂා කෙරේ.

වතුසව්ච ප්‍රතිඵලය (වතුස්සතා විමර්ශණය)

1. දුක්ඛ සත්‍යය
2. සමුද්‍ය සත්‍යය
3. නිරෝධ සත්‍යය
4. මාර්ග සත්‍යය

යනුවෙන් වතුරාශය සත්‍යය දැක්වේ.

දුක්ඛ:- 'දු' යනු කුවිෂ්තයට හෙවත් පිළිකුල් කටයුතු නින්දිත දෙයට නමති. 'ඛ' යනු හිස් දෙය (අහස) ට නමති. මෙසේ නොයෙක් උච්චරු සහිත බැවින් කුවිෂ්ත හෙවත් නින්දිත තුයි 'දු' නම ද, බාල ජනය පුව-සුහ-සුබයයි සිතුවත් එසේ නොවන එයින් හිස්වුවක් බැවින් 'ඛ' වේ තුයි 'දුක්ඛ' නම වේ. නින්දිත වූ අසාර දුය දුක්ඛ යයි එයින් පැහැදිලි වේ.

සමුද්‍යය:- සමුද්‍ය යන්නහි 'සං' 'උ' 'ආය' යනුවෙන් වථන තුතකි. 'සං' යනුවෙන් සංයෝගය ද 'උ' යනුවෙන් උත්පත්තිය ද, 'ආය' යනුවෙන් කාරණය හෙවත් හේතුව ද කියැවේ.

(තාෂේණා) සංයෝගය ඇති කල්හි දුක්ඛසමුද්‍ය නම වූ පස්ස්වස්කන්ධයේ උපතට එය හේතු වේ. එය දුක්ඛසමුද්‍ය නම වේ.

නිරෝධ:- නිරෝධ යන්නහි 'නි' 'රෝධ' යනුවෙන් වථන දෙකකි. 'නි' යන්නෙන් අභාවය (නැතිබාව) කියැවේ. 'රෝධ' යන්නෙන් වාරක හෙවත් සෞරගෙය (සිරගෙය) කියවේ. එබැවින් 'නිරෝධ' යනු සහර හැසිරීම නැමැති කාරාගාරයාගේ (සිරගෙහි) වැළැක්ම යයි දත් යුතුයි.

මෘග:- 'ම' යන්නෙන් මැරීම ද 'ග' යන්නෙන් ගමන ද කියැවේ. එබැවින් කෙලෙසුන් මරමින් (නැති කරමින්) දේනුයි මෘග නම වේ. එනම් ආරය අඡ්ටාංගික මාර්ගයයි.

මෙසේ නිර්වාණය වතුස්සත්‍යය තුවණීන් විමසා දැන එය අවබෝධ කිරීමේ සිහියෙන් ස්ථිය කිරීම ධම්මානුපස්සනාවේ වතුසව්ච ප්‍රතිඵලයන් කියැවේ.

අභාවය

01. බුදුරජාණන් වහන්නෙන් සතර පතිපටියානය දේශනා කිරීමෙන් අපේක්ෂාකල අරමුණු පහ දක්වන්න.
02. සතර පතිපටියානය විපස්සනා හාවනාවක් වීමට සම්මරුණය කළ යුතු නව වැදැරම් නායාය නම් කරන්න. එම නව ආකාරය වෙන් වෙන්ව හඳුන්වන්න.